

නව සිසුසැරිය සේවාවන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ලිපිලේඛණ / අවශ්‍යතා

(අන්තර් පළාත් සිසුසැරිය සේවා සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් නිකුත් කරන මගී සේවා අවසර පත්‍ර යටතේ ආරම්භ කරන සේවා සඳහා)

1. සිසුසැරිය සේවාව ලබා ගන්නා පාසල් වල විදුහල්පතිවරුන් විසින් සහතික කළ ළමුන්ගේ නාම ලේඛණය
2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්
3. බස්රථයේ අයිතිය ඉල්ලුම්කරුගේ නමින් පවතින බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයේ පිටපතක්.
4. පූර්ණ රක්ෂණ කාඩ්පත, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලිපිනයට ලබාගත් අසීමිත රක්ෂණ සහතිකයේ පිටපතක්
5. ආදායම් බලපත්‍රය සහ දුම සහතිකය
6. බස්රථ යෝග්‍යතා සහතිකයේ පිටපතක්. බස්රථය නිෂ්පාදිත වර්ෂය අනුව වසර 15ත් 20ත් අතර බස්රථයක් නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය කාර්යාල මගින් විශේෂ පරීක්ෂාවක් සිදුකර නිකුත් කරන ලද යෝග්‍යතා සහතිකයක් ඉදිරිපත් කළ යුතු අතර වසර 20ට වඩා වැඩි බස්රථ සිසුසැරිය සේවාව ආරම්භ කිරීම සඳහා යොදවා ගනු නොලැබේ.
7. රියදුරු මහතාගේ සහ කොන්දොස්තර මහතාගේ රාජකාරි හැඳුනුම්පත් වල පිටපත්(වයස අවුරුදු 30ට වඩා වැඩි විය යුතුය) සහ වලංගු රියදුරු බලපත්‍රයේ පිටපතක්
8. ගමන් මාර්ගයේ දුර සමග දළ සටහන
9. කිසිදු අවස්ථාවකදී අන්තර් පළාත් සිසුසැරිය අවසර පත්‍රය පදනමින් අන්තර් පළාත් ධාවනය කිරීම සඳහා වෙනත් මගී සේවා අවසර පත්‍රයක් ඉල්ලුම් නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක්

සැලකිය යුතුයි

10. අදාළ බස්රථය ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත භෞතිකව පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කළ යුතුය.
11. සිසුසැරිය සේවාව සඳහා ගිවිසුම්ගත වීමේදී කහ වර්ණ කරන ලද, ජීපීඑස් උපාංග සවිකරන ලද බස්රථයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුය.
12. දැනටමත් මිලදී ගෙන ඇති බස්රථයක් නම් ගිවිසුම්ගත වී මාස 03ක් ඇතුළත බස්රථය කහ වර්ණ ගැන්විය යුතු වේ.
13. ගාස්තු

a. මගී සේවා අවසර පත්‍ර ඉල්ලුම් පත්‍ර ගාස්තුව	රු.	500.00
b. මගී සේවා අවසර පත්‍ර ගාස්තුව	රු.	15,000.00
c. සේවා ගාස්තුව	රු.	200.00
14. නිකුත් කරනු ලබන සිසුසැරිය අවසර පත්‍රය වාර්ෂිකව රු.15000.00 බැගින් අයකර වලංගු කාලය දීර්ඝ කරනු ලැබේ.
15. සිසුසැරිය සේවාව සඳහා ගිවිසුම්ගත වීමට ආපසු ගෙවනු ලබන කාර්ය සාධන ඇපකර මුදල වශයෙන් රු. 7500.00 ක් තැන්පත් කළ යුතු වේ.
16. ගිවිසුමට සාක්ෂි අත්සන් කිරීම සඳහා සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ.

සභාපති
ජාතික ගමනාගමන කොමිෂන් සභාව

නව සිසුසැරිය සේවාවන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ලිපිලේඛණ

(පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී වල මගී සේවා අවසර පත්‍ර යටතේ ආරම්භ කරන සේවා සඳහා)

1. සිසුසැරිය සේවාව ලබා ගන්නා පාසල් වල විදුහල්පතිවරුන් විසින් සහතික කළ ළමුන්ගේ නාම ලේඛණය
2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්
3. බස්රථයේ අයිතිය ඉල්ලුම්කරුගේ නමින් පවතින බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද (ඔමිනි කරන ලද) ලියාපදිංචි සහතිකයේ පිටපතක්.
4. ප්‍රවාහන අධිකාරිය මගින් අදාළ මාර්ගයට නිකුත් කරන ලද වලංගු මගී සේවා අවසර පත්‍රයේ පිටපතක්
5. රක්ෂණ සහතිකයේ පිටපතක්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලිපිනයට ලබාගත් අසීමිත රක්ෂණ සහතිකයේ පිටපතක්
6. ආදායම් බලපත්‍රයේ පිටපතක්
7. බස්රථ යෝග්‍යතා සහතිකයේ පිටපතක්. බස්රථය නිෂ්පාදිත වර්ෂය අනුව වසර 15ක් 20ක් අතර බස්රථයක් නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය කාර්යාල මගින් විශේෂ පරීක්ෂාවක් සිදුකර නිකුත් කරන ලද යෝග්‍යතා සහතිකයක් ඉදිරිපත් කළ යුතු අතර වසර 20ට වඩා වැඩි බස්රථ සිසුසැරිය සේවාව ආරම්භ කිරීම සඳහා යොදවා ගනු නොලැබේ.
8. අදාළ ප්‍රවාහන අධිකාරිය විසින් නිකුත් කරන ලද රියදුරු මහතාගේ සහ කොන්දොස්තර මහතාගේ රාජකාරී හැඳුනුම්පත් වල පිටපත්(වයස අවුරුදු 30ට වඩා වැඩි විය යුතුය) සහ වලංගු රියදුරු බලපත්‍රයේ පිටපතක්
9. අදාළ ගාස්තු සටහනේ පිටපතක් (ආරම්භක ස්ථානය සහ ගමනාන්ත පාසල අතර) බස් ගාස්තු සංශෝධනය අනුව ගාස්තු වෙනස් වන විට නව ගාස්තු ලේඛණය ඉදිරිපත් කළ යුතුය.
10. ආරම්භක ස්ථානය සහ බස්රථය ධාවනය වන ගමනාන්ත පාසල අතර කාල සටහනේ පිටපතක්
11. මාර්ගයේ දළ සටහනක් (ආරම්භක ස්ථානය සහ ගමනාන්ත පාසල අතර මාර්ගයේ තනි අතට දුර භෞතිකව මිනුම්ගත කර සත්‍ය හා නිවැරදි බවට සහතික කළ වාර්තාව)
12. ප්‍රධාන ප්‍රවාහන අධිකාරී කාර්යාලය මගින් නිකුත් කරන ලද නිර්දේශිත ලිපිය. එම ලිපියේ සිසුසැරිය මාර්ග තොරතුරු, බස්රථයේ අංකය සහ මගී සේවා අවසර පත්‍රයේ තොරතුරු, මාර්ගය භෞතිකව මිනුම්ගත කර සත්‍ය හා නිවැරදි බවට සහතික කළ දුර, නව සේවාව ආරම්භ කිරීමේදී එම මාර්ගයේ පවතින අනෙකුත් සිසුසැරිය සේවාවන් වල බිඳවැටීමක් හෝ තරගකාරිත්වයක් සිදු නොවන බවට සඳහන් වී තිබිය යුතුය.
13. ඇප මුදලක් වශයෙන් ආපසු ගෙවනු ලබන කාර්ය සාධන ඇපකර මුදල රු.7500.00ක් සහ ගිවිසුමට සාක්ෂි අත්සන් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත සමග පුද්ගලයෙක්.

ඉහත සියළුම ලිපි ලේඛන වල පිටපත් පළාත් ප්‍රවාහන අධිකාරියේ බලයලත් නිලධාරියෙකුගේ අත්සන හා නිලමුද්‍රාව සහිතව සහතික කර තිබිය යුතුය

සභාපති
ජාතික ගමනාගමන කොමිෂන් සභාව